



W ITJPSL.COM  
E ITJPSL@GMAIL.COM

EXECUTIVE DIRECTOR:  
YASMIN SOOKA

2019 ජනවාරි 7

**ශ්‍රී ලංකාව: මළුවන් ගණන් කිරීම**

**මාධ්‍ය නිවේදනය: ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය අය නම් කිරීමේ ජගත් ව්‍යායාමයට මුල පිරේ**

**ජොහාන්නස්බර්ග්/ සැන් ෆ්‍රැන්සිස්කෝ:** ශ්‍රී ලංකාවේ යුද්ධය 2009 දී අවසන් වීමේ දසවැනි සංවත්සරය ළඟාවීමත් සමග එම ගැටුමින් මියගිය සමස්ත සංඛ්‍යාව තක්සේරු කිරීම සඳහා ඔවුන්ගේ නම් එකතු කර ගැනීමට උදව් වන ලෙස ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ආයාචනයක් කරයි. දැනට තිබෙන හානියට පත් අයගේ ලැයිස්තු ලබා දෙන ලෙසත්, අලුතින් තොරතුරු එක්රැස් කරගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ මානව හිමිකම් දත්ත විශ්ලේෂක සමූහය (HRDAG) ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන් පිටතත් සිටිනා කණ්ඩායම් වලින් ඉල්ලා සිටියි.

“අවම වශයෙන් මළුවන්ගේ නම් එකතු කොට ආචාරශීලී භාවය දැක්වීමට අපි ඔවුන්ට ණයගැති වෙමු ,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා පැවසුවාය. “මිනිස් වර්ගයාට සිදුවූ හානියේ පරිමාණය ගණනය කර බැලීම ඉතා වැදගත් වන අතර අප විසින් එකලස් කරන අවසාන නම් ලැයිස්තුව ප්‍රජාවන්ට වැදගත් වන අනුස්මරණය සඳහා ප්‍රයෝජනවත් වෙයි.”

දශක ගණනකට පෙර සිදුවූ මරණ පසෙක තිබියේවා, යුද්ධය අවසන් වී දශකයක් ගතව තිබියදීත් 2009 දී ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව වුවද ආසන්න දසදහස දක්වා දන්නා කිසිවකුත් නැත. මේ මුල පිරීමේ අරමුණ අවසාන මරණ සංඛ්‍යාවේ සම්භාවිතාව තක්සේරු කිරීම සඳහා සංඛ්‍යාලේඛණමය ප්‍රවේශයක් යොදා ගැනීමයි.

2009 යුද්ධයේ අන්තිම අවස්ථාවේ භාරවී අතුරුදහන් වූ සංඛ්‍යාව තක්සේරු කිරීමට මෑතදී යොදා ගන්නා ලද්දේද එම ප්‍රවේශයයි.



“ඥාතීන්ට, මිතුරන්ට සහ අසල්වාසීන්ට කතාකොට මළගිය ඇත්තන්ගේ නම් එකතු කරගන්නා ලෙස ලෝකය පුරා වාසය කරන දෙමළ ජනතාවට අපි ආයාචනා කර සිටිමු. ඒ තොරතුරු එකතු කර ගැනීම සඳහා ආකෘති පත්‍රයක් අපි යෝජනා කර ඇත්තෙමු,” යි HRDAG සංවිධානයේ පැට්‍රික් බෝල් පැවසීය.

“රට තුළත් ඉන් පිටතත් සිටින කණ්ඩායම් කිහිපයක් එම ලැයිස්තු එකතු කිරීම දැනටත් ආරම්භ කර තිබේ. මියගිය අයගේ නම් වාර්තා කිරීම තිබෙන තොරතුරු එක්රැස් කිරීමේ එක ක්‍රමයකි. එවිට අපට ආගිය අතක් නොමැති සංඛ්‍යාව කොයිතරම් විය හැකි දැයි සංඛ්‍යාලේඛණමය නිරූපණ භාවිතයෙන් තක්සේරු කිරීමට හැකිවේ. පුනරුවිචාරණ ගැන තකන්න එපා! ලැයිස්තු ගැන අපි වග බලා ගන්නෙමු.”

අපේ මුල්ම අවධානය යොමුවන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් තොරතුරු එකතු කර ගැනීම සඳහා වුවත්, යුද්ධයට සම්බන්ධ සිංහල හා මුස්ලිම් ජනතාව අතර මරණ වලට අදාළ තොරතුරු එක්රැස් කිරීමටත් මෙම වැඩපිළිවෙල උනන්දුවක් දක්වයි.

විශේෂයෙන් වැදගත් වන්නේ දැනට තිබෙන සියලු ලැයිස්තු ඒකරාශී කිරීමයි. ඔබ දන්නා ලැයිස්තු වේ නම්, කරුණාකර අප අමතන්න.

[itjpsl@gmail.com](mailto:itjpsl@gmail.com) හෝ [info@hrdag.org](mailto:info@hrdag.org) ඊමේල් ඔස්සේ HRDAG සහ ITJP වෙත තොරතුරු එවිය හැකියි.

මූල්‍යය සහ තොරතුරු ලබා දෙන්නන් පිලිබඳ විස්තර රහසිගත ලෙස තබා ගන්නා බව කාරුණිකව දැනුම් දෙමු.

අවශ්‍ය තොරතුරු මොනවාදැයි දක්වමින් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් සකස් කළ ආකෘති පත්‍ර [මෙතනින්](#) ලබාගන්න.

**අවසානය**

**INTERNATIONAL**  
**TRUTH**  
**AND JUSTICE**  
**PROJECT**